



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1979/5 - 2016 අගෝස්තු මස 08 වැනි සඳුදා - 2016.08.08

(රජයේ බලයට ප්‍රකිරීද කරන ලදී)

IV (අ) වැනි කොටස - පලාත් සභා

පලාත් සභා නිවේදන

ලතුරු පලාතේ පලාත් සභාව

ලතුරු පලාත් පෙර පාසල් අධ්‍යාපන ප්‍රයුත්තිය අංක 03/2016

ලතුරු පලාත්, පලාත් සභාව විසින් 2015 වසරේ ජූනි මස 09 වැනි දින අනුමත කරන ලද 2015 වසරේ අංක 03 දරන ලතුරු පලාත් පෙර පාසල් අධ්‍යාපන ප්‍රයුත්තියට ලතුරු පලාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් 2016 වසරේ ජූලි මස 25 වැනි දින අනුමැතිය ලබා දී ඇති බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

කේ. තෙයිවේන්ත්‍රිම්,
ලේකම්,
ලතුරු පලාත් සභාව.

2016 අගෝස්තු මස 04 වැනි දින,
A9 පාර,
කයිනඩ්,
ලතුරු පලාත් සභා ලේකම් කාර්යාලයේ දී ය.

ලතුරු පලාත් සභාව

2015 වර්ෂයේ අංක 03 දරන පෙර පාසල් අධ්‍යාපන ප්‍රයුත්තිය

ලතුරු පලාත් සභාවේ අති පෙර පාසල් ලියාපදිංචි කිරීම, පාලනය කිරීම, අධික්ෂණය කිරීම හා නිරීක්ෂණය කිරීම ආදි කටයුතු හා ආදර්ශ පෙර පාසල් භාද්‍යන්වා දීමටත් ඒ හා සබැඳී හෝ එම පෙර පාසල්වල වර්තමානයේ සිදු කරනු ලබන කටයුතු ද සිදු කිරීම හා සබැඳී පෙර පාසල් අධ්‍යාපන ප්‍රයුත්තිය මෙය වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, ලතුරු පලාත් සභාවේ පහත සඳහන් අපුරෙන් නීති සම්පාදනය කරනු ලබන්නේ ය.

01. මෙම ප්‍රයුත්තිය 2015 වර්ෂයේ අංක 03 දරන ලතුරු පලාත් පෙර පාසල් ප්‍රයුත්තිය සි සඳහන් කරනු ලබන අතර ලතුරු පලාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලබා දෙන දින සිට ක්‍රියාත්මක වේ.

කේ. තෙයිවේන්ත්‍රිම්
ලේකම්
ලතුරු පලාත් සභාව



I වන කොටස

පෙර පාසල් හා සබඳ පළාත් ප්‍රතිපත්තිය

පළාතේ පෙරපාසල්
ප්‍රතිපත්තිය

02. (1) පළාතේ ලමුන්හට පරිපූරණ, පුළුල් හා ස්ථ්‍රීව පෙර පාසල් අධ්‍යාපනය ලබාදීම තහවුරු කරනා අයුරෙන් උතුරු පළාතේ ඇමති මඩුල, කළින් කලට උතුරු පළාතේ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්මත කරමින් පිළිගත යුතුයි.

(2) උතුරු පළාතේ අධ්‍යාපනය හාරව සිටින අමාත්‍යවරයා, උතුරු පළාතේ පෙර පාසල් අධ්‍යාපනයේ පරිපාලනයට මෙම ව්‍යවස්ථාපිත නීතියේ විධිවිධානයන් හා අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර ගනු ලබන පළාත් පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තින් හියාත්මක කිරීමෙන් හාරව සිටියි.

(3) පෙර පාසල් උපදේශක කම්ටුව විසින් (ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත) ඉදිරිපත් කරනු ලබන පෙර පාසල් අධ්‍යාපනය හා සබඳ පළාත් ප්‍රතිපත්ති කෙටුවුම් පත, සැලක්ල්ව ගැනීම අමාත්‍යවරයාගේ වගකීම හා රාජකාරියද වේ. ප්‍රතිපත්ති කෙටුවුම්පතේ අවශ්‍ය තැන්වල තම නිර්දේශයන් සමඟ එය උතුරු පළාත් සහාවත් සම්මත කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය හරහා ඉදිරිපත් කරයි.

II වන කොටස

උතුරු පළාතේ පෙරපාසල් අධ්‍යාපන ඒකකයක් පිහිටුවීම

පෙරපාසල්
අධ්‍යාපන
ඒකකයක්
පිහිටුවීම

03. උතුරු පළාත් පෙර පාසල් අධ්‍යාපන ඒකකයක් පිහිටුවීය යුතුයි. (මින් මතු මෙය "පෙර පාසල් අධ්‍යාපන ඒකකය" යනුවෙන් හඳුන්වනු ලබයි) එය උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිපාලනය හා අධික්ෂණය යටතේ හියාත්මක වේ.

04. (1) පෙර පාසල් අධ්‍යාපන ඒකකයේ සහාපතිවරයා ලෙස පෙර පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂවරයෝක් (මින් මතු "අධ්‍යක්ෂ" යනුවෙන් හඳුන්වනු ලබයි) පත් කළ යුතුයි. මොහු ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ (මින් මතු "ඡ්‍රී ල. අ. ප. සේ" යයි හඳුන්වනු ලබයි) I වන පන්තියට අයත් නිලධාරියෝක් විය යුතුයි. සුදුසු I වන පන්තියට අයත් නිලධාරියෝක් පත් කිරීමට තොහැනි ව්‍යවහාරන් I වන පන්තියට අයත් නිලධාරියෝක් පත් කරන තුරු එම නිලධාරියෝක් ඉටු කිරීමට පෙර පාසල් අධ්‍යාපන ඒකකයේ සහාපතිවරයා ලෙස ශ්‍රී ල. අ. ප. සේවයේ II වන පන්තියට අයත් නිලධාරියෝක් පත් කරනු ලබයි.

(2) පෙර පාසල් අධ්‍යාපන ඒකකයට අතිලේක පෙර පාසල් අධ්‍යක්ෂවරයෝක් හෝ නියෝජ්‍ය පෙර පාසල් අධ්‍යක්ෂවරයෝක් පත් කළ හැකියි. මොහුන් අවස්ථාවට අනුව ශ්‍රී ල. අ. ප. සේවයේ I වන පන්තිය හෝ II පන්තියට අයත් නිලධාරින් විය යුතුයි. මෙම අධ්‍යක්ෂවරයා හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, පෙර පාසල් අධ්‍යාපන ඒකකයේ කටයුතු සම්බන්ධිකරණය කිරීම ඇතුළත් අධ්‍යක්ෂවරයා තම බලය ඉටු කිරීමේදී රාජකාරිය ඉටු කිරීමේ දී හා හියාත්මක කිරීමේ දී උපකාරී විය යුතුයි. අධ්‍යක්ෂවරයා තමා සතු බලය හා රාජකාරි කටයුතු කිසිවක් මෙම ප්‍රෘතිපත්තිය යටතේ අතිරේක අධ්‍යක්ෂවරයාට හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට ලිඛිතව බෙදා දිය හැකියි.

(3) උතුරු පළාත් අයත් අධ්‍යාපන තොවියාස 12 න් අධ්‍යාපන කොට්ඨාස පෙරපාසල් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෝක් බැගින් පත් කළ යුතුයි. සහකාර අධ්‍යක්ෂවරයා ශ්‍රී ල. අ. ප. සේවයේ III වන පන්තියට අයත් නිලධාරියෝක් විය යුතුයි. සහකාර අධ්‍යක්ෂවරුන් තම කළාපයේ ඇති පෙර පාසල්වල සියලුම කටයුතුවලට උපකාරී වී, එය සම්බන්ධිකරණය කළ යුතුයි. අධ්‍යක්ෂවරයා තමා සතු බලය, රාජකාරී කටයුතුවල කිසිවක් මෙම ප්‍රෘතිපත්තිය යටතේ සහකාර අධ්‍යක්ෂවරුන්ට ලිඛිතව බෙදා දිය හැකියි.

පෙර පාසල්
අධ්‍යාපන
ඒකකයේ ඉංක්ක

05. පෙරපාසල් අධ්‍යාපන ඒකකයේ ඉලක්කයන් ලෙස පහත සඳහන් දී පවතියි.

- (1) පළාතේ හියාත්මක කරනු ලබන පෙර පාසල් ලියාපදිංචි කිරීම, එම පෙර පාසල්වල පරිපාලනය අධික්ෂණය කිරීම.
- (2) පෙර පාසල් අධ්‍යාපනය හා සබඳ පළාත් ප්‍රතිපත්ති කෙටුවුම් පතක් සැකසීම.
- (3) පළාතේ පිහිටි අමාත්‍ය මණ්ඩලය විසින් පිළිගතු ලැබූ පෙර පාසල් අධ්‍යාපනය හා සබඳ පළාත් වශයෙන් වූ ප්‍රතිපත්තිය හියාත්මක කිරීම.
- (4) සැලසුම් (පෙර පාසල් සංවර්ධන ව්‍යාපාතීන් හා වාර්ෂිකව හියාත්මක කළ යුතු ව්‍යාපාතීන්) සැකසීම හා එය පළාත තුළ හියාත්මක කිරීම.
- (5) පෙර පාසල් සඳහා වූ නිර්ණායකයන් නියම කිරීම හා එය පවත්වා ගෙන යාම.

- (6) පලාත කුළ පෙර පාසල් සේවාවන්හි යෙදී සිටින ගුරුවරුන්ගේ දැනුම සඳහා අවශ්‍ය හැකියාවන් හා සුදුසු මානසිකත්වයන් ප්‍රවර්ධනය කිරීම හා පෝෂණය.
- (7) පෙර පාසල් අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව පෙර පාසල් ලමුන් හා මධ්‍යියන් හා අන් අයට ද දැනුවන් කිරීමේ වැඩ සටහන් පැවැත්වීම.
- (8) පලාතේ පෙර පාසල් අධ්‍යාපන තත්ත්වය ප්‍රවර්ධනය කරනා ආසුරෙන් පලාතේ පිහිටි පෙර පාසල් හා සබැඳී කටයුතුවල යෙදී සිටින උසස් අධ්‍යාපන ආයතනයන් ඇතුළු රාජ්‍ය ආයතනයන්, රාජ්‍ය නොවන සංවිධානයන් හා පොදුගලික ආයතනයන් ආදින්ගේ කටයුතු සම්බන්ධීකරණය කිරීම එම ආයතන අතර වන හියා සබැඳාවයන්වලට පහසුකම් සලසා දීම.
- (9) පෙර පාසල්වල තිබිය යුතු යටිතල හා අනෙක් පහසුකම් සඳහා වන නිර්ණායකයන් තීරණය කිරීම හා නඩත්තුව.
- (10) මෙම ව්‍යවස්ථාපිත නීතියේ හෝ එය යටතේ පෙර පාසල් ඒකකවලට ලබා දෙන ලද හෝ පවරන ලද වෙන් කරන ලද වැනි බලය රාජකාරී හා හියාකාරකම් පිළිපැදිම පැවැත්වීම හා ඉටු කිරීම.
- (11) ඉහත සඳහන් කටයුතු අධික්ෂණය කිරීම.
- (12) ආදර්ශ පෙර පාසල් පිහිටුවීම.

06. මෙම ව්‍යවස්ථාපිත නීතියේ සඳහන් කර ඇති පෙර පාසල් අධ්‍යාපන ඒකකවල ඉලක්කයන් හියාත්මක කිරීම හා විධිවාන පරිපාලනය කිරීම ආදි සම්බන්ධයෙන් අමාත්‍යවරයාට හා අමාත්‍ය මණ්ඩලයටත් වගකීමේ කාර්යාලය අධ්‍යක්ෂවරයා සතුවේ.

07. පෙර පාසල් ව්‍යවස්ථාපිත නීතිය වනායි පහත සඳහන් බලකළ සියල්ලක්ම හෝ එහි යම් කිසි විධිවානයක් පිළිපැදිය හැකියි.

පෙරපාසල්
අධ්‍යාපන
ශේෂකයේ බලතල

- (1) වයස අවුරුදු 2 1/2 සිට හා පාසල් යාම තෙක් වන වයසන් අතර සිටින ලමුන්ගේ අධ්‍යාපනය හා සුහාදන හා සබැඳී කටයුතුවල තීරණ වන පෙර පාසල් හා ඒ හා සමාන මධ්‍යස්ථානයන්, එම ආයතන කුමන තමින් හඳුන්වනු ලැබුවන් එවායේ කළමනාකාරීන්වය ලියා පදිංචි කිරීම හා අධික්ෂණය කිරීම.
- (2) පලාතේ සිදු කරනු ලබන පෙර පාසල් අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය තැන්වලදී මග පෙන්වීම සිදු කිරීම හා උපකාර ලබාදීම.
- (3) විශේෂ අවශ්‍යතාවයන් සහිත ලමුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට පහසුකම් හා උපකාර ලබාදීම.
- (4) පෙර පාසල් ගුරුවරුන්ගේ දැනුම හා හැකියාවන් ප්‍රවර්ධනය කර වර්ධනය කළ හැකි ආසුරෙන් අධ්‍යාපන, ප්‍රස්තකාල හා අභ්‍යාස මධ්‍යස්ථානයන් ඉදි කර පවත්වා ගෙන යාම.
- (5) පෙර පාසල් ගුරුවරුන්ගේ හැකියා මට්ටම ඉහළ නැංවීමට සේවා කාල පුහුණු හා වැඩමුළු පැවැත්වීම.
- (6) පලාතේ පෙර පාසල්වල පවතින ප්‍රමිතීන් හා එයින් ලබා දෙනු ලබන පහසුකම් මත, එය ප්‍රමිති කිරීමේ ක්‍රමයක් යෝජනා කර එය පිළිපැදිම.
- (7) පලාතේ හියාත්මක වන සියලුම පෙර පාසල් සඳහා වන පරිපාලනමය හා කළමනාකාරීන්වය හා සබැඳී විධානයන් නිර්ණය කිරීම.
- (8) පෙර පාසල් අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව දැනුවන් කිරීමේ වැඩ සටහන් පෙර පාසල් ලමුන්ගේ දෙම්විධියන් හා අනෙක් අය සඳහා ද සංවිධානය කර පැවැත්වීම.
- (9) පලාත කුළ හියාත්මක කරනු ලබන පෙර පාසල්වලට පැමිණීම හා එහි හඳුසි පරීක්ෂණයන් පැවැත්වීම
- (10) පලාත කුළ හියාත්මක වන පෙර පාසල්වල යම්කිසි පෙර පාසලකට එරෙහිව, යම් කිසි අයක් විසින් කරනු ලබන පැමිණීලි සම්බන්ධව පරීක්ෂණ පවත්වා එම පැමිණීලි සම්බන්ධව සුදුසු පියවර ගැනීම.
- (11) සඳහන් කරන ලද ගෙවීමක් ලබා ගැනීමට මෙම විධිවානවල ඇති වූහයන්ට අනුව ගෙවීම් ලබා ගැනීම.
- (12) මුළුන් පවත්න ලද බලතල හේතුවෙන් මතුවෙන හෝ පෙර පාසල් අධ්‍යාපන ඒකකයේ ඉලක්කයන් ඉදිරියට ගෙන යන ආසුරෙන් අවශ්‍යතාව තිබෙන වෙනත් හියාකාරකම් හා කටයුතු සියල්ලක්ම කිරීම.
- (13) ආදර්ශ පෙර පාසල් පිහිටුවීම.

III වන කොටස

පෙර පාසල් අධ්‍යාපන උපදේශක සභාව

පෙර පාසල්
අධ්‍යාපන
උපදේශක සභාව

08. (1) උතුරු පළාතේ පෙර පාසල් අධ්‍යාපන උපදේශක කමිටුවක් (මින් මත "උපදේශක සභාව" යයි
හඳුන්වනු ලබයි) පිහිටුවිය යුතුයි.

(2) මෙම උපදේශක සභාව අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන පහත සඳහන් අයගෙන් සමන්විත වේ.

(i) නිලධාන් - සාමාජිකයින් :

- (ආ) උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්
- (ඇ) උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා
- (ඈ) උතුරු පළාත්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා
- (ඉ) උතුරු පළාතේ පරිවාස හා ලමා සංරක්ෂණ සේවා කොමිෂන් පාලන කොමිෂන්වරයා
- (ඁ) උතුරු පළාත් පාලන කොමිෂන්වරයා
- (ං) උතුරු පළාතේ නීති විශේෂය උපදේශකවරයා හෝ නීති උපදේශක (එවතින් යම් අයෙක් සිටි නම්)
- (ඃ) උතුරු පළාතේ පෙර පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂක යන අය සමග

(ii) පත් කරනු ලබන සාමාජිකයින්.

- (ආ) මූල්‍ය ලමාවිය සංවර්ධන, ලමා මනොවිද්‍යාව, ලමා සෞඛ්‍ය හා පෝෂණය ලමා අයිතිවාසිකම් හෝ පෙර පාසල් කළමනාකරණ ක්ෂේත්‍රයේ අධ්‍යාපන සුදුසුකම් හා අන්දකීම් ලබා ඇති තියෙනෙක්.
- (ඇ) වසර 10 කට තොඟු උගැන්වීමේ අන්දකීම් ලබා සිටින ගුරුවරුන් දෙදෙනෙක්.
- (ඈ) විද්‍යාල්පතිවරුන් දෙදෙනෙක් හෝ පළාත තුළ තියාත්මක වෙමින් පවතින පෙර පාසල්වල කළමනාකරුවන්
- (ඉ) පළාතේ ප්‍රජා සමුහය නියෝජනය කරන තියෙනෙක්.

(iii) පත් කරනු ලබන සාමාජිකයින් උතුරු පළාත් සභාවේ සම්මතය ලබා ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබේ.

(3) ඉහත සඳහන් උප වගන්තියේ (2) වන කොටසේ (ii) වන ජේදය අනුව උපදේශක සභාවේ සාමාජිකයින් අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අවස්ථාවේ ස්ථීර පුරුෂ හා වය හා පෙදස් ආශ්‍රිත නියෝජිකත්වය පවතින බව මහු තහවුරු කළ යුතුයි.

(4) උපදේශක සභාවේ සභාපතිවරයා ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ලේකම්වරයා ලෙස උතුරු පළාත් පෙරපාසල් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද සිටියි.

(5) ඉහත පවසන ලද උප වගන්තියේ (2) වන ජේදය (ii) හි පත් කරනු ලබන නියෝජිතයෙක් (මින්මත පත් කරනු ලැබූ නියෝජිතයින් යයි හඳුන්වනු ලබයි) තනතුරෙන් ඉල්ලා අස්ථිම, මිහුගේ මරණය හෝ අන් කිසි කරුණකින් තම තනතුරෙන් ඉවත්වූවහාත් හැර පත් කරන ලද දින සිට වසර දෙකකට එම නිළය දරයි.

(6) පත් කරන ලද නියෝජිතයෙක් උපදේශක සභාවේ රැස්වීම්වලට නිසි දුන්වීමින් තොරව තොකඩවා තෙවරක් සහභාගි වන්නේ නැත්තම්, ඔහු තමාම තනතුරෙන් අස්ථි බව සලකණු ලැබේ.

(7) පත් කරන ලද සාමාජිකයෙක්ව හේතු දක්වා අමාත්‍යවරයා විසින් තනතුරෙන් ඉවත් කළ හැකිය. එවතින් අන් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කරනු ලැබේ.

(8) පත් කරන ලද සාමාජිකයෙක් මෙම ප්‍රයුෂ්ථියේ 09 වන කොටසේ වුෂ්හයන් යටතේ සුදුසුකම් අහිම් අයෙක් බවට පත්වූයේ නම් ඔහු සාමාජිකයෙක් වශයෙන් සිටිම නිමාවට පත්වෙයි.

(9) පත් කරන ලද සාමාජිකයෙක් අමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දී තම නිළයෙන් අයින් විය හැකිය.

(10) ඉහත සඳහන් උප වගන්තියේ යම් කිසි එකතින් පත් කරන ලද සාමාජිකයෙකුගේ සාමාජිකත්වය හිස්තැන්තේවි නම්, ඉහත සඳහන් උප අංශයේ (2) හි (ii), (iii) ආදිය අනුව තනතුර හිස්බූ සාමාජිකයා කුමන වර්ගයට අයත් යන්න සලකා බලා ඉතුරු තිළ කාලයේ තිළය දීමට එක් අයෙකු පත් කළ යුතු හිස්.

(11) අදාළ සාමාජිකයෙක් ඉහත සඳහන් (7) වැනි උප වගන්තිය අනුව අමාත්‍යවරයා විසින් නිලයෙන් පහ කර තිබේ නම් නැතහොත් මෙම ප්‍රයුත්තියේ ව්‍යුහයන් යටතේ සුදුසුකම් අනිම් වි තිබීම හැර, නැවත පත් කිරීමේ සුදුසුකම් බලා ඇති අයක් ලෙස සිටියි.

(12) උපදේශක සහාවේ රස්වීම් පැවැත්වීමට ගණපුරණය හතක් වේ.

(13) උපදේශක සහාව වනාහි එම කම්ටුවේ රස්වීම් ප්‍රජාතන්ත්‍රාචාර්යා සංකල්පය අනුව පවත්වනු ලබන අතර තීරණයන් ගැනීමේදී හැකි තරම් අදහස් එකතාවයන් ලියා කර ගැනීම මගින් සිදු කළ යුතුයි.

(14) උපදේශක සහාව වනාහි අවම වගයෙන් මාස හතරකට වරක් හෝ රස්වීය යුතුයි. අවශ්‍ය ව්‍යවහාර් අමාත්‍යවරයා විශේෂ රස්වීම් රස්වීමට නියම කළ හැකිය.

(15) උපදේශක සහාවේ පුරුෂපාඩුවක් තිබේ යන එක් කරුණක් මත නැතහොත් එක් සාමාජිකයෙක් පත් කිරීමේදී යම් අඩුපාඩුවක් ඇතැයි යන කරුණ මත අවලංගු විය නොහැකිය.

(16) අමාත්‍ය මණ්ඩලයේ එකතාවය මත අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන යම් කිසි මුදලක් උපදේශක සහාවේ රස්වීම් වලට සහායි වන සාමාජිකයින්හාට දීමනාවක් වගයෙන් බලා දෙනු ලෙසි.

09. උපදේශක සහාවේ සාමාජිකයෙක් ලෙස සිටින අයෙකු පහත සඳහන් කරුණු මත සාමාජිකයෙක් ලෙස පැවතීමේ සුදුසුකම් හෝ දිගටම සාමාජිකයෙක් ලෙස පැවතීමේ සුදුසුකම් අනිම් අයක් බවට පත්වෙයි.

- (1) ශ්‍රී ලංකා පුරවැසියකු නොවීම හෝ ශ්‍රී ලංකික පුරවැසිකම අනෙකුසි වීම.
- (2) මානාධික අධ්‍යාපන තනත්වය.
- (3) බංකලොත් වීම.
- (4) අධිකරණයක වරදකරුවෙක ලෙස පත්වී සිර දැඩුවම් තුක්ති විදිමින් සිටිම හෝ මේ වන විට සිර දැඩුවම් තුක්ති විද තිම කර තිබීම.
- (5) උතුරු පළාතේ පළාත් පරිපාලනය සමග මුදල් ගනු දෙනු වෙළඳ හා රකියා හා සඟැදි සම්බන්ධතාවයන් පවත්වා ගෙන යාම හේතුවෙන් ඔහුගේ ප්‍රාග්ධනීතිවය හෝ තම හැඟීම්වලට ඉඩ නොදෙන තනත්වය සංුදුව හෝ වතුව සැක සහිත තනත්වයට පත් කරනා හෝ පත්වෙන බවට පෙනීම.
- (6) මෙම ප්‍රයුත්තිය යටතේ අධිකරණයක වරදකරුවෙක ලෙස දක්නට තිබීම.

10. (1) පහත සඳහන් දැ පිළිබඳව උපදේශන බලා දීම උපදේශක සහාවේ කාර්යභාරය හා කටයුතු ලෙස පවතියි

උපදේශක කාර්ය
සහාවේ
කාර්යභාරය

- (i) උතුරු පළාත සඳහා පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් වන පළාත් ප්‍රතිපත්තිය කෙටුවී පත් කිරීම.
- (ii) සැලසුම් (පෙර පාසල් සංවර්ධන ව්‍යාපෘති හා වාර්ෂික ක්‍රියාත්මක කිරීමේ වැඩ සටහන්) සකස් කිරීම.
- (iii) පෙර පාසල් සඳහා වූ සම්මතයන් තීරණය කිරීම හා එය පවත්වා ගෙන යාම.
- (iv) පළාතේ පෙර පාසල් සේවයේ යෙදී සිටින ගුරුවරුන් අතර දැනුම, අවශ්‍ය හැකියාවන් හා සුදුසු මානසිකත්වයන් වැඩි දියුණු කිරීම හා වර්ධනය කිරීම.
- (v) පළාතේ පෙර පාසල් අධ්‍යාපන එකතුයේ ඉලක්කයන් තීරණය කිරීම.
- (vi) මෙම ප්‍රයුත්තියේ ව්‍යුහයන් එලදායිතාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා වන උපදේශන.
- (vii) උතුරු පළාතේ ඇති පෙර පාසල්වල පිළිගෙන ක්‍රියාත්මක කළ යුතු පාඨමාලාවන් ජාතික අධ්‍යාපන ආයතනයේ සහයෝගීතාවයෙන් සැකසීම.
- (viii) උපදේශක සහාව ඒ පිළිබඳව තම තීරික්ෂණ හා තීර්ණය ලබා දිය යුතුයි යන අරමුණෙන් අමාත්‍යාංශය විසින් සහාවට යටා තබන ලද යම් කිසි කරුණු.

(2) උපදේශක සහාව වනාහි එම සහාවේ කාර්යභාරය හා ක්‍රියාවන් ඉවු කරන අයුරෙන් එම කම්ටුවේ බලය පවතින කාලයන් තෙක් වන උපකම්ට පිහිටුවීමේ බලය සතුව පවතියි.

IV වන කොටස

පෙර පාසල් සතුව කිහිපය යුතු අවම ප්‍රමිතින්

පෙර පාසල්වල
අවම ප්‍රමිතින්

11. (1) උතුරු පළාත තුළ පිහිටුවා ක්‍රියාත්මක කරනු ලබන සැම පෙර පාසලක්ම මෙම ප්‍රයුත්තියේ උප ලේඛනය - 1 හි නිර්ණය කර ඇති අවම ප්‍රමිතියෙන් යුතු රෝගී කිරීම්, සෙසු පහසුකම් හා යටි තල පහසුකම් හෙළුසා පවත්වා ගෙන යා යුතුයි.

(2) සැම පෙර පාසලක්ම, මුළුන්ගේ කාරීරික, මානසික යහ පැවත්මට අනතුරුදායක, අයහපත්, තුවාල සිදු කළ හැකි හෝ අනතුරුදායක පරිග්‍රයෙන් තීටර 100 ක ඇතුළත පිහිටුවීම හෝ ක්‍රියාත්මක නොකළ යුතුයි.

V වන කොටස

පෙර පාසල් ලියාපදිංචි කිරීම

පෙර පාසල්
ලියාපදිංචි කිරීම

12. (1) මෙම ප්‍රයුත්තිය ක්‍රියාත්මකවීමේ දී පළාත තුළ ක්‍රියාත්මක වන සියලුම පෙර පාසල් ලියාපදිංචි කිරීම සඳහා මෙම ප්‍රයුත්තියේ උපලේඛනය (ii) හි ලබා දී ඇති ආකෘති පත්‍රයෙහි, පෙර පාසල් අධ්‍යාපන ඒකකවලට මෙම ප්‍රයුත්තිය ක්‍රියාත්මකවී තෙමසක් තුළ ලියාපදිංචි කිරීම එම පෙර පාසල් හිමිකරුගේ, අයිතිකරුගේ, කළමනාකරුගේ, විදුහළුපති හෝ සහාපතිවරයාගේ වගකීම වේ.

(2) මෙම වගන්තියේ උප වගන්තියන්හි (3) හා (4) ට අනුව, ක්‍රියාත්මක කරනු ලබන පෙර පාසලක හිමිකරු, අයිතිකරු, කළමනාකරු, විදුහළුපති හෝ සහාපති, ඉහත පවසා ඇති උප වගන්තියේ (1) යටතේ විස්තර කර ඇති කාල වකවාණුව තුළ සඳහන් කර ඇති අයදුම්පතෙහි පෙර පාසල් අධ්‍යාපන ඒකකයට අයදුම් කිරීම මග හැරීම මින්, ඉහත සඳහන් කර ඇති ප්‍රයුත්තියේ උප වගන්තියේ (1) උල්ලෙසනය කර ඇති බව සලකනු ලබයි.

(3) එක් පෙර පාසලක හිමිකරු, කළමනාකරු, විදුහළුපති, හා සහාපති විසින් තම පෙර පාසල් පවතින හෝතික අභ්‍යන්තර ඉදිකිරීම් හා අනෙක් පහසුකම් හා යටිතල පහසුකම් නිර්ණය කරන ලද කාල වකවාණුව තුළ නිර්ණය කරන ලද ප්‍රමිතියට ගෙන එමට තමාට නොහැකි බවට හැගෙන්ම, මෙම ප්‍රයුත්තිය හෝ එහි විධිවිධාන යටතේ නිර්ණය කර ඇති අවම පහසුකම් ලැගාව එය පවත්වාගෙන යාමට කාලය දිර්ස කර දෙන මෙන් පෙර පාසල් අධ්‍යක්ෂවරයා වෙත අයදුම් කළ යුතුයි. ඉහත පහසුකම් හා යටිතල පහසුකම් වනාහි නිර්ණය කරන ලද ප්‍රමිතිය ලැග ගැනීමට තමාට අවශ්‍ය කාලය විස්තරයාත්මකව හා පැහැදිලිව සඳහන් කිරීම මෙවත් ප්‍රදේශීලිත්‍යේ රාජකාරිය වේ.

(4) ඉහත සඳහන් උපවගන්තියේ (3) යටතේ ලිඛිත ඉල්ලීමක් ලබා ගත් පසු, පෙර පාසල් අධ්‍යක්ෂවරයා මෙවත් කාලය දිර්ස කිරීම්, එම ඉල්ලීම සිදු කරන ප්‍රදේශීලිය විසින් ඉත්‍රූ කළ යුතු ව්‍යුහයන් හා කොළඹදේසි යටතේ ලබා දිය හැකිය. මෙට පෙර තීරණය කරන ලද දෙපාර්තමේන්තු අය කිරීම වල 50% අතිරේක ගෙවීමෙන් නියම කිරීමේ බලතල අධ්‍යක්ෂවරයා සතු පවතියි. මෙය අයදුම්කරු විසින් ගෙවීය යුතුයි. නමුත් ඉහත සඳහන් (1) වන උපවගන්තිය යටතේ තීරණය කරන ලද කාලය අවසන්වී සම්පූර්ණයෙන් වසරකටත් එහිට කාල වකවාණුවලට මෙවත් කාලය දිර්ස කිරීම යන කොන්දේසියට යටත්ව මෙය නියම කළ යුතුවේ.

(5) ලියාපදිංචි කිරීමට අයදුම් කරන ප්‍රදේශීලියෙක් ඔහුගේ පෙර පාසලට මෙම ප්‍රයුත්තියෙන් හෝ එය යටතේ තීරණය කර ඇතු. රෝගීක අභ්‍යන්තර ඉදි කිරීම් හා වෙනත් පහසුකම් හා යටිතල පහසුකම් සබඳි අවම ප්‍රමිතියකට එය ඉටු කර ඇති බව අධ්‍යක්ෂවරයා සැහීමකට පත්වේ නම්, ඔහු අදාළ අයදුම්කරු දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇති ගෙවීම ගෙවීමෙන් පසු අදාළ පෙර පාසල, පෙර පාසල් ඒකකයේ ලියාපදිංචි කර ඇතා ප්‍රදේශීලියාට ලියාපදිංචි සහතිකයක් ලබා දිය හැකිය.

13. (1) මෙම ප්‍රයුත්තිය ක්‍රියාත්මක වූ පසු එක් අයෙක් පළාත තුළ පෙර පාසලක් පිහිටුවීමට කැමතිවන්නේ නම්, උප ලේඛනය I හි දී ඇති ආකෘති පත්‍රයෙහි පෙර පාසල් ඒකකයට අයදුම් කළ යුතුයි.
- (2) පෙර පාසල් අධ්‍යක්ෂවරයා වෙතින් ලියාපදිංචි කිරීමේ සහතිකයක් ලබා නොගෙන, කිහිම අයෙකු පෙර පාසලක් ආරම්භ කළ නොහැකිය.
- (3) ඉහත සඳහන් (1) වන උපවගන්තිය යටතේ අයදුම් කරන අයෙකුට ඔහුගේ අයදුම් පත ලැබේ දෙමසක් තුළ ඔහුගේ අයදුම් පත ලියාපදිංචි කිරීමට පිළිගෙන බව හෝ නොගේ බව හා ලියාපදිංචි කිරීමේ අයදුම් ප්‍රතික්ෂේප කර ඇත්තැම් එයට හේතුවද ලිඛිතව දැන්වීමේ කාර්ය හාරය හා වගකීම පෙර පාසල් අධ්‍යාපනය අධ්‍යක්ෂවරයා සතුව පවතියි.

- (4) හොතික, අභ්‍යන්තර ඉදි කිරීම් හා වෙනත් පහසුකම් හා යටිතල පහසුකම් නොමැති හා සැහෙන කරම් නොමැති හේතුවෙන් අධ්‍යක්ෂවරයා ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළහොත් ඔහු ප්‍රතික්ෂේප කරන බව දැන්වන උගින් තමා ප්‍රතික්ෂේප කිරීමට හේතුවූ අඩු පාඨ හා නොසැහෙන දැ පිළිබඳව සඳහන් කළ යුතුයි.
- (5) වැළක්විය නොහැකි අවස්ථාවන්හි පෙර පාසල් අධ්‍යක්ෂවරයා (3) වන උපවගන්තියේ තීරණය කර ඇති කාල වකවාණුව වඩා දිරිස කාලයක් ගත හැකිය. නමුත් මෙම කාල වකවාණුව සම්පූර්ණයෙන් මාස හයකට නොවැඩි විය යුතුයි යන කොන්දේසියට යටත්ව මෙය කළ හැකියි.
- (6) ඉහත දක්වා ඇති (1) වන උපවගන්තිය යටතේ ලියාපදිංචි කිරීමට අයදුම් කරන ප්‍රදේශලයෙකු ඔහුගේ පෙර පාසල පිළිබඳව මෙම ප්‍රදේශනියෙන් හෝ එය යටතේ තීරණය කරනු ලැබූ හොතික අභ්‍යන්තර ඉදි කිරීම් හා වෙනත් පහසුකම් හා යටිතල පහසුකම් සඳහා අවම ප්‍රමිති තරාතිරමට එය ඉටු කර ඇති බව අධ්‍යක්ෂවරයා තාප්තිමත් වූවහොත්, ඔහු අදාළ අයදුම් කරනු ලැබූ දෙපාර්තමේනතු ගාස්තු ගෙවීමෙන් අනතුරුව, අදාළ පෙර පාසල, පෙර පාසල් ඒකකයේ ලියාපදිංචිකර අදාළ ප්‍රදේශලයාට ලියාපදිංචි සහතිකයක් ලබා දිය හැකිය.
14. (1) ඉහත ඇති 12 වන උපවගන්තිය හෝ 13 වන උපවගන්තිය යටතේ පෙර පාසල් අධ්‍යක්ෂවරයා විසින් ගනු ලැබූ තීරණය හෝ පියවර හේතුවෙන් තමා අසාධාරණයකට ලක්වී ඇති බව යම් කිසි අයදුම්කරුවෙකුට හැගෙන්ම එවතින් තීරණයක් හෝ පියවර ගෙන දෙමසක් තුළ එවතින් තීරණයන්හාට එරෙහිව අනියාවනයක් අමාත්‍යවරයාට යුත්‍ය හැකිය.
- (2) අමාත්‍යවරයා විසින් අනියාවනයක් ලබා ගත් පසු ඔහු උපදේශක සහාවේ උපසභාවකට ඔවුන්ගේ තීරණීය හා නිර්දේශ ඉල්ලා යව තැබේය යුතු ය. කාරක සහාව විසින් යව තබන ලද නිර්ක්ෂණ හා නිර්දේශ ලබා ගත් පසු අධ්‍යක්ෂවරයා විසින් ගනු ලැබූ තීරණයක් හෝ පියවරක් වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමටද එය අනියාවනාකරුව දැන්වීමෙන් අමාත්‍යවරයාට බලය ඇතුළු. අමාත්‍යවරයාගේ අදහසෙහි සතුවාදායක හෝ අත්‍යාවශ්‍ය යයි හැගෙන වුළුහයන් හා කොන්දේසි අමාත්‍යවරයා විසින් තීරණය හැකිය.
- (3) අමාත්‍යවරයාගේ තීරණය වනාහි අනියාවනය ලැබූ සිවුමසක් තුළ අනියාවනකරුට දැන්වීය යුතුයි. අමාත්‍යවරයාගේ තීරණය අවසාන හා ස්ථිර තීරණය වේ.
15. (1) අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යවරයාගේ නිර්දේශ මත පෙර පාසල් අධ්‍යාපන ඒකකයේ පෙර පාසලක් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු වශයෙන් වූ ගාස්තුව තීරණය කිරීමේ බලය සතුව පවතී.
- (2) අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ගාස්තුවේ ප්‍රමාණය, එය පළාත් සහාවට ඉදිරිපත් කර පළාත් සහාව විසින් එය සම්මත කර ගන්නා තුරු ක්‍රියාත්මක නොවේ.
- (3) මෙලෙස තීරණය කරනු ලබන ප්‍රමාණය අමාත්‍ය මණ්ඩලය වනාහි අමාත්‍යවරයාගේ නිර්දේශය මත වෙනස් කිරීමට හෝ වැඩි කිරීමට හෝ අඩු කිරීමට නිසි බලයක් සතුව පවතී. මිනැම වෙනස් කිරීමක්, අඩු කිරීමක් හෝ වැඩි කිරීමක්, පළාත් සහාව විසින් සම්මතව පසු එය ක්‍රියාත්මක කරනු ලබයි.
16. (1) පෙර පාසල් අධ්‍යක්ෂවරයා පළාත තුළ ක්‍රියාත්මක වන පෙර පාසල්වල වාර්තා පොතක් පවත්වාගෙන යා යුතුයි.
- (2) පෙර පාසල් වාර්තා පොතකි පෙර පාසල් නම, ලිපිනය, සඟැඳි තොරතුරු පිහිටුවූ දිනය, ලියාපදිංචි කළ දිනය, නිමිකරුගේ හෝ විදුහල්පතිගේ නම හා උගින් ආදි විස්තර ඇතුළත් විය යුතු ය.
- (3) සැම පෙර පාසලකටම ලියාපදිංචි අංකයක් හා ලියාපදිංචි සහතිකයක් අධ්‍යක්ෂවරයා විසින් ලබා දිය යුතුයි.
- (4) පෙර පාසලක හිමිකරු හෝ පෙර පාසල් සහාපතිවරයාට පරීක්ෂණයකට පිළිතුරු දීමේ අයිතිය ලබා දීම ඇතුළු නිසි කටයුතු වලින් පසු මෙම ප්‍රයුජ්‍යේ ප්‍රයුජ්‍යා හෝ එය යටතේ තීරණය කර ඇති අවම ප්‍රමිතියකින් පෙර පාසලක පරිභාළන කර නැති බව හෝ ලමුන්ගේ සාමාන්‍ය ගාරීරික වශයෙන් හා මානසික වශයෙන් වන කටයුතු සඟැඳිව පෙර පාසල් ක්‍රියාත්මක තීරණය සිටින හෝ සම්බන්ධව සිටින කාරක මණ්ඩලයේ ක්‍රියාත්මක හා වාස්තු පවතින බව සහතික කරනා අයුරෙන් පෙර පාසල් කළමනාකාරීන්වය සැහෙන තරම් හා අර්ථවන් පියවරයන් ගෙන නොමැති බව අධ්‍යක්ෂවරයා තාප්තිමත් වූ විට හෝ අන් කිසි පිළිගත හැකි සාධාරණ හේතුන් මත අදාළ පෙර පාසල් ලියාපදිංචි ස්ථානය පිළිබඳව සහතිකයක් අධ්‍යක්ෂවරයා සතුව පවතී.

- (5) ඉහත දක්වා ඇති (4) වන උපවහන්තිය යටතේ අධ්‍යක්ෂරවයාගේ කටයුතු හෝ තීරණයන් හේතුවෙන් සින් තැබුලට පත් වන අයෙකු එවතින් තීරණයන් හා කටයුතුවලට එරෙහිව අනියාවනයක් අමාත්‍යවරයාට දෙම්සක් තුළ ඉදිරිපත් කළ හැකිය.
- (6) අමාත්‍යවරයා විසින් අනියාවනයක් ලබා ගත් පසු මිනු උපදේශක සහාවට හෝ උපදේශක සහාවේ උප කාරක සහාවකට මුළුන්ගේ තීරණ්‍යන හා තීරදේශ ඉල්ලා යවා තැබිය යුතුය. කාරක සහාව විසින් යවා තබන ලද තීරණ්‍යන හා තීරදේශ ලබා ගත් පසු අධ්‍යක්ෂරවයා විසින් ගනු ලැබූ තීරණයක් හෝ පියවරක් වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමටද එය අනියාවනාකරුට දැන්වීමෙන් අමාත්‍යවරයාට බලය ඇතේ. අමාත්‍යවරයාගේ අදහසෙහි සතුවුදායක හෝ අත්‍යවශ්‍ය යයි හැගෙන ව්‍යුහයන් හා කොන්දේසි අමාත්‍යවරයා විසින් නියම කළ හැකිය.
- (7) අමාත්‍යවරයාගේ තීරණය වනානි අනියාවනය ලැබූ සිවුමසක් තුළ අනියාවනකරුට දැන්වීය යුතුය. අමාත්‍යවරයාගේ තීරණය අවසාන හා ස්ථීර තීරණය වේ.

VI වන කොටස

පෙර පාසල් ගුරුවරුන් ලියාපදිංචි කිරීම

පෙර පාසල්
ගුරුවරුන්
ලියාපදිංචි කිරීම

17. (1) පළාත තුළ ඇති පෙර පාසල්වල සේවයේ යෙදී සිටින පෙර පාසල් ගුරුවරුන්ගේ වාර්තා පොතක් පෙර පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂරවයා විසින් පවත්වා ගෙන යා යුතු සි.
- (2) පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අයවලුන් මිස, අන් අයවලුන් පළාතේ පෙර පාසල් ගුරුවරුන්ගේ වාර්තා පොතෙහි තම නම නම ලියා පදිංචි කිරීමට අයදුම් කිරීමට සුදුසු අයෙකු ලෙස සිටිය නොහැකිය.
- (i) අ.පො.ස (සාපේ) විහාගයේ, වාර දෙකකට වඩා නොවැඩි වාර ගණනකින් (දෙමළ මාධ්‍යයේ ගුරුවරුන්) දෙමළ භාෂාවේ විශේෂ සාමරපිටයද, (සිංහල මධ්‍යයේ ගුරුවරුන්) සිංහල භාෂාවේ විශේෂ සාමරපිටයද, (ඉංග්‍රීසි මාධ්‍යයේ ගුරුවරුන්) ඉංග්‍රීසි භාෂාවේ විශේෂ සාමරපිටයද සමත්වීය යුතුයි.
- (ii) උපදේශක සහාව විසින් තීරදේශ කර අමාත්‍ය මණ්ඩලය විසින් පිළිගනු ලැබූ ආයතනයක අවම වශයෙන් වසරක පුහුණු පාසලාවක් හැඳුරු පසු මූල් මාවිය සංවර්ධන ඩීප්ලෝමාවක් ලබා තිබේ.
- (3) ඉහත දක්වා ඇති (2) වන කොටසේ සඳහන් කර ඇති සුදුසුකම් සම්පූර්ණ කර ඇති අයෙක් පළාත තුළ ඇති ලියාපදිංචි කරන ලද පෙර පාසලක පෙර පාසල් ගුරුවරයෙකු ලෙස සේවයට පත් කර ඇත්තේ මෙම පුදුල්තියේ උප ලේඛනය III හි දී ඇති පරිදි, තීරණය කරන ලද ආකෘති පත්‍රයෙහි පෙර පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂරවයාට, තමාව පෙර පාසල් ගුරුවරයෙකු ලෙස ලියා පදිංචි කරන ලෙස ඉල්පුම් කළ හැකිය.
- (4) ඉහත දක්වා ඇති (3) වන උප වගන්තිය අනුව අයදුම්කරු විසින් දෙනු ලැබූ තොරතුරු වල සත්‍යතාවය අධ්‍යක්ෂරවයා විසින් පරීක්ෂා කිරීමෙන් පසු, අදාළ ගුරුවරයාට මිනු පෙර පාසල් ගුරුවරයෙක් යයි හඳුන්වනු ලබන හැඳුනුම්පත්ති අධ්‍යක්ෂරවයා විසින් ලබා දිය යුතුයි.
18. (1) ඉහත සඳහන් 17 වන වගන්තියේ (2) වන උප වගන්තිය යටතේ තීරණය කර ඇති සුදුසුකම් නොලත් අයවලුන්, මෙම පුදුල්තිය ක්‍රියාත්මක වන විට සේවයේ යෙදී සිටියෙනාත්, මෙම පුදුල්තිය ක්‍රියාත්මකවේ තෙව්සරක් තුළ අවම වශයෙන් ඉහත සඳහන් කර ඇති සුදුසුකම් හෝ ලබා ගත යුතුයි.
- (2) මෙම තුන් වසරක අවකාශය, වසරකට එක් වරක් බැඳීන් අමාත්‍යවරයා විසින් දීර්ඝ කළ හැකි නමුත්, අදාළ සුදුසුකම් ලබා ගැනීමට දෙනු ලබන කාලය, මෙම පුදුල්තිය ක්‍රියාත්මක වී සය වසරකට වඩා වැඩි තොවිය යුතු ය.
- (3) මෙම පුදුල්තිය ක්‍රියාත්මක වූ පසු, ඉහත සඳහන් කර ඇති 17 වන වගන්තියේ (2) වන උප වගන්තියේ සඳහන් කර ඇති අධ්‍යාපන සුදුසුකම් නොලත් කිසිවෙක් කිසිම පෙර පාසලක ගුරුවරයෙකු ලෙස සේවයේ යෙදීමට බැඳවා තොගත යුතුයි. කෙසේ වෙතත් මෙම පුදුල්තිය ක්‍රියාත්මක වන දින සේවයේ යෙදී සිටින පෙර පාසල් ඩීප්ලෝමා සහතිකයක් ලබා ඇත්තේ මිනු ලියා පදිංචි විය හැකියි.

- (4) ඉහත පවසන ලද ව්‍යුහයන් කිසිවක ඇතුළත් කර ඇති දැ. හා වෙනස් වෙන ආකාරයෙන් පවසා ඇති දැ පිළිබඳව සැලකිල්ලට නොගෙන මෙම ප්‍රයුෂ්ථිය හිඳාම්ක වන විට දස වසරකට නොඅඩු කාල සීමාවක්, මෙම පළාත තුළ පිහිටි පෙර පාසලක පෙර පාසල් ගුරුවරයෙක් ලෙස සේවයේ යෙදී කිරීන අයෙක් ලියාපදිංචි කර මිහුට හැඳුනුම්පත් ලබා දිය යුතුයි.
- (5) එක් පුද්ගලයෙක් අධ්‍යාපන සූදුසුකම් සම්පූර්ණ නොකර හෝ ලියාපදිංචි කරන ලද පෙර පාසලක පෙර පාසල් ගුරුවරයෙකු ලෙස සේවයේ දැ යොදවා නොමැති නම්, එවෙනි අයෙකු ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමේ බලය පෙර පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සතුව තිබේ.
- (6) එක් පුද්ගලයෙකු ලියාපදිංචි කිරීමේදී ලබා දෙන ලද තොරතුරු සාවදා බව හෝ නොමග යවන ලද බව සොයා ගත්තිව, එවෙනි පෙර පාසල් ගුරුවරයෙකුගේ ලියා පදිංචිය අවලංගු කිරීමේ බලයද අධ්‍යක්ෂවරයා සතුව තිබිය නැතිය. මෙවෙනි පියවරක් ගැනීමට යෝජනා වන අවස්ථාවේ, පරීක්ෂණයකට මුහුණ දීමේ අයිතිය අදාළ පුද්ගලයාට අධ්‍යක්ෂවරයා සතුව පවතියි.
- (7) මෙම කොටසේ ඉහත සඳහන් විධිවිධාන වලට අනුව අවශ්‍ය මූලික සූදුසුකම් නිර්ණය කරන ලද කාල වකවානුව තුළ ලබා ගැනීමට අසමත් පෙර පාසල් ගුරුවරයෙක්, සේවය අත්හැර යායුතු අතර එවෙනි සේවයන් අවසන් කිරීමේ අනු ලබා දීමේ බලයද අධ්‍යක්ෂවරයා සතුව පවතියි.

VII කොටස

වැළැඳුව හා වෙනත් දීමනා

19. (1) පෙර පාසල් ගුරුවරයෙකට පෙර පාසල් පරිපාලනය විසින් මාසිකව අවම වශයෙන් රුපියල් සය දැනුසක් (Rs.6,000/-) ක් මිහු ලබා දෙන සේවාවට ව්‍යුපක් වශයෙන් පමණක් ලබා දිය යුතුයි. මෙම දීමනා වට්නාකම අමාත්‍යවරයා විසින් කළින් කළට සමාලෝචනය කර නිර්ණය කළ හැකිය. වැළැඳුව හා වෙනත් දීමනා
- (2) පළාතේ ඇති එක් එක් අධ්‍යාපන කොට්ඨාසයකට එක් අයෙකු බැංහින් සියලුම අධ්‍යාපන කොට්ඨාසවලට සම්බන්ධිකරන නිලධාරීන් පත් කළ යුතුයි. මෙම සම්බන්ධිකරන නිලධාරීය එක් එක් කළාප වල අනුයුතක්ත කර ඇති මූල්‍ය ලමාවිය සංවර්ධන අධ්‍යක්ෂවරයා හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මග පෙන්වීමෙන් හා අධික්ෂණය යටතේ කටයුතු කළ යුතුයි.
- (3) මෙම සම්බන්ධිකරන නිලධාරීන්ට උපදේශක සහාවේ නිරදේශය මත අමාත්‍යවරයා විසින් නිර්ණය කරනු ලබන මාසික ප්‍රවාහන දීමනා හා මාසික ලිපි දුව්‍ය දීමනාද ලබා දිය යුතුයි. අමාත්‍යවරයාගේ නිර්ණයන් අමාත්‍ය ම්‍යෙලයෙන් සම්මත කර ගැනීමට ඉදිරිපත් කර ගැනීමෙන් පසු පළාත් සහාවට ඉදිරිපත් කළ යුතුයි.
- (4) මෙවෙනි පෙර පාසල් ගුරුවරුන්හා මාසික වැළැඳුවක් හෝ දීමනාවක් ලබා දෙන හිමිකරුවන් හා අයිතිකරුවන් රාජ්‍ය නොවන සංවිධානවල හෝ ආයතන තව දුරටත් කපා හැරීම කිසිවක් නොකර වැළැඳුවක් හෝ දීමනාවක් ලබා දිය යුතු යි.
- (5) මෙවෙනි පෙර පාසල් ගුරුවරුන්ගේ ව්‍යුප හෝ දීමනාවක් ලබා දීම නවත්වා ලන සිනැම හිමිකරුවෙක් හා අයිතිකරුවෙක් රාජ්‍ය නොවන සංවිධානයක් හෝ ආයතනයද මෙම ප්‍රයුෂ්ථියේ විධිවිධාන උල්ලාංසණය කර ඇති බව සලකුණු ලබයි.

VIII කොටස

වැරදි හා දූෂ්ඨවම්

20. (1) (i) මෙම ප්‍රයුෂ්ථියේ විධිවිධාන හෝ මෙම ප්‍රයුෂ්ථිය යටතේ සකසන ලද වෙනත් විධානයන් උල්ලාංසණය කරමින් කටයුතු විට ඇති එක් පුද්ගලයෙක් වරදක් කර ඇති අයෙකු වේ. වැරදි සහ දූෂ්ඨවම්
- (ii) මෙම ප්‍රයුෂ්ථියේ විධිවිධාන හෝ මෙම ප්‍රයුෂ්ථිය යටතේ සකසන ලද වෙනත් විධානයන් යටතේ එක් නිලධාරීයෙකු, මහුගේ රාජකාරීය කිරීමට නොදී කළකළ කරන හෝ බාධා පමුණුවන සිනැම පුද්ගලයෙක් වරදක් කර ඇති අයෙකු වේ.
- (iii) ඉහත දක්වා ඇති ජ්‍යෙෂ්ඨයේ (i) හා (ii) යටතේ වරදක් හෝ වරදක් වෙනත් අයෙකු කිරීමට උපකාර හා සහයෝගය ලබා දෙන සිනැම පුද්ගලයෙක් වරදක් කර ඇති අයෙකු වේ.
- (2) මෙම ප්‍රයුෂ්ථියේ විධිවිධාන හෝ මෙම ප්‍රයුෂ්ථිය යටතේ සකසන ලද වෙනත් රිතීන් යටතේ විනිශ්චිත ගුරුවරයෙක් විසින් කෙටි පරීක්ෂණයකින් අයෙකු වරදකාරුවෙකු ලෙස දක්නට ඇත්තේ, අදාළ පුද්ගලයාට අවම වශයෙන් රුපියල් පනස්‍යාහසක්ද (රු. 5,000/-) උපරිම වශයෙන් රුපියල් පනස්‍යාහසක්ද (රු. 50,000/-) ක ද්‍රව්‍යයක් හෝ මාස 6 කට අඩු නොවන සිර දූෂ්ඨවමක් හෝ එම දූෂ්ඨවම් දෙකම නියම කළ හැකිය.

- (3) ඉහත සඳහන් (2) වන උප වගන්තිය යටතේ නියම කරනු ලබන දූෂ්‍රවම් වලට අමතරව, පෙර පාසල් ලියාපදිංචිය අවලංගු කරන ලෙස හා පෙර පාසල වසා දමන ලෙස් අත් කිරීමට විනිශ්චුරුවරයාට බලය ඇතු.
21. (1) මෙම ප්‍රඟාජ්‍යත්වය ක්‍රියාත්මක කිරීමට එහි ඉලක්කයන් හා අරමුණු ලගා කර ගැනීමට එහි රිතින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යව පවතින යම් කිසි විධානයක් මෙම ප්‍රඟාජ්‍යත්වය විධිවානීය යටතේ සැකසීමේ බලය අමාත්‍යවරයා සතු වේ.
- (2) මෙවැනි එක් එක් විධානයන් රජයේ ගැසට් පත්‍රයේ පළ කළ යුතු අතර එය පළ කරන දින සිට හෝ එහි සහභාත් කර ඇති පසු දිනක සිට එය ක්‍රියාත්මක වේ.
- (3) මෙලෙස සකසන ලද රිතින් රජයේ ගැසට් පත්‍රයේ පළ කළ දිනයේ සිට මසක් තුළ පළාත් සහාවේ සම්මතය ලබා ගැනීමට ඉදිරිපත් කළ යුතු අතර, පළාත් සහාව විසින් සම්මත කර නොමැති ඕනෑම රිතියක සම්මත කර ගැනීම ප්‍රතික්ෂේප කළ දිනයිට අවලංගු කර ඇති බව සලකුණු ලබන අතර එනෙක් අදාළ රිතිය යටතේ ගනු ලැබූ ඕනෑම පියවරකට කිසිම බලපැමක් ඇති නොකරයි.
- (4) පළාත් සහාවේ සම්මත කර ගැනීමට නොගැකිවූ හේතුවෙන් අවලංගු කරන ලද බව සලකුණු ලබන ඕනෑම රිතියක සම්මතය ප්‍රතික්ෂේප කරනු ලැබූ දිනය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට අමාත්‍යවරයා පියවර ගත යුතුයි.

IX කොටස

නිර්වචනය

නිර්වචනය

22. මෙම ප්‍රඟාජ්‍යත්වය පාරිසරික පිහිටිම වෙනස් ආකාරයක පැවතුනෙනාත් හැර,

“පළාත් සහාව” යන්න උතුරු පළාත් සහාව පෙන්නුම් කරයි.

“පළාත” යන්න උතුරු පළාත පෙන්නුම් කරයි.

“අමාත්‍යවරය” යන්න උතුරු පළාත් අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යාපනය යන විෂය හාරව සිටින අමාත්‍යවරයාව පෙන්නුම් කරයි.

“අධ්‍යක්ෂක” යන්න මෙම ප්‍රඟාජ්‍යත්වය යටතේ පත් කරනු ලබන පෙර පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාව පෙන්නුම් කරයි.

“පෙර පාසල” යන්න පළාතේ සිටින වයස අවුරුදු 2 1/2 සිට පාසල් යන වයස අතර සිටින ලමුන්ගේ සංවර්ධනය අරමුණු කර ගෙන ක්‍රියාත්මක වන එක් ආයතනයක් හා එය කුමන නමකින් හඳුන්වනු ලැබූවත් එම ආයතනය සඳහන් කිරීම හා එය ඇතුළත් වන ලෙස වේ.

“තහනම් කටයුතු” යන්න වයස අවුරුදු 2 1/2 සිට පාසල් යන වයස අතර සිටින ලමුන්ගේ ගාරීරික වශයෙන්, මානසික වශයෙන්, නැගීම් වශයෙන් හා සමාජය වශයෙන් වන හැකියාවන් සංවර්ධනය කිරීමට නොගැලපෙන එවෙනි ලමුන්ගේ සංවර්ධනයට බාධා පමුණුවිය හැකි යහපත් ගුණ ධර්මයන්ගෙන් තොර සිරින් විරින් පෙන්නුම් කරයි.

“උපදේශක සහාව” යන්න මෙම ප්‍රඟාජ්‍යත්වය යටතේ පත් කරන ලද පෙර පාසල් අධ්‍යාපන උපදේශක සහාව සඳහන් කරයි.

“පෙර පාසල් ගුරුවරයා” යන්න පෙර පාසලක ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින හෝ බඳවා ගැනීමෙන් සේවයේ යෙදී සිටින අයෙකු සඳහන් කරයි.

“විශේෂ අධ්‍යාපන අවශ්‍යතාවයන් සහිත ලමුන්” යන්න සෞඛ්‍ය මණ්ඩලයක් විසින් ගාරීරික වශයෙන් හෝ මානසික වශයෙන් සාමාන්‍ය මට්ටමට වඩා අඩු මට්ටමේ සිටින ලමුන් යයි සහතික කරන ලද පෙර පාසල් වියේ පසුවන ලමුන්ව සඳහන් කරයි.

“පුද්ගලයෙක” යන්න පෙර පාසලක් පවත්වන අයෙකු හෝ රැකියා සඳහන් කරයි. රැකියා ලබා දෙන්නා හෝ ස්වේච්ඡා ආයතනයක් හෝ ප්‍රඟාජ්‍යත්වය යටතේ වන සංවිධානයක් හෝ පෙර පාසල් ගුරුවරයෙකු ලෙස සේවය කරන ගුරුවරයෙක් හෝ අධ්‍යක්ෂවරයෙක් හෝ පිටස්තර පුද්ගලයෙක් හෝ පිටස්තර පුද්ගලයන්ව සඳහන් කරයි.

“මුළුක ක්‍රිඩා උපකරණ” යන්න නැගිම, එල්ලිම, පැද්දීම, ලිස්සීම, බඩැම, හා විසි කිරීම ආදි ක්‍රියාවන්වලට යොදා ගන්නා උපකරණ සඳහන් කරයි.

“ප්‍රධාන ඇති කළ හැකි හෝ අනතුරුදායක ස්ථාන” යන්න පොදු ගාලාවන්, මත් පැන් හල්, සිනමා ගාලාවන්, විඩියෝ මධ්‍යස්ථාන, සෞඛ්‍යන්, මාඟ මස් කඩවල්, අනාරක්ෂිත කරමාන්තගාලාවන් කසල රස් කරන ස්ථාන හා ගබා හා පාරිසරික දූෂණයට දක්වන ස්ථාන, විෂ සෝර සතුන් රදී සිටිය හැකි තුන්, විවෘත ලිං, තවාක, ඇලවල්, හා ජල මාර්ගයන් ඔයවල්, වැව්, මහා මාර්ග, හා දුම්රිය මාර්ග ආසන්න පෙදෙස් අනතුරුදායක ස්ථාන ලෙස අදහස් කරයි.

23. මෙම ප්‍රයුෂ්ථියේ විධිවානයන්හි දෙමළ, සිංහල, ඉංග්‍රීසි පිටපත්වල යම් කිසි වෙනසක් තිබේ නම්, එහි දෙමළ පිටපත නිවැරදි ලෙස පිළිගනු ලබන්නේ ය.

හාං
අසංගතතාවය

උපලේඛනය 1

පෙර පාසල් සතුව තිබිය යුතු අවම පුදුසුකම්

හොතික සම්පත්

පිහිටිම

- * මුල් ලමාවියේ මධ්‍යස්ථාන සඳහා තෝරා ගන්නා ලද ස්ථාන මත් පැන් හල්, වෙළඳසැල්, විඩියෝ කඩ, සෞඛ්‍යන්විම්, සති පොලවල්, බස් නැවතුම් පොලවල්, කරමාන්ත ගාලා, රජ වාහන ආඥත්වැඩියා කරන ස්ථාන හෝ කුණු කසල එකතු කරන ස්ථාන හා විදුලි චාන්ස්පේමර තිබෙන අනතුරුදායක ස්ථානයන් අසල තිබිය නොයුතුය.
- * පොදුවෙන් අධික ගබාදයන් ඇති අනතුරුදායක හෝ වාසු ගෙෂලය දූෂණය වන පරිසරයක පිහිටුවිය නොයුතු ය.
- * උරගයන් ජ්වත් වන වල් තොමැති පරිසරයකින් හා පිරිසිදු අලංකාරවන් පරිසරයක් තිබිය යුතු ය.
- * නාගරික හෝ ග්‍රාමීය පරිසරයක් ව්‍යවද පරිග්‍රය වටා කාලේපයක් හෝ වැටක් තිබිය යුතුයි. එහි ප්‍රධාන දෙළංචුව ආරක්ෂා සහිත ලෙස තිබිය යුතුයි.
- * පරිග්‍රය වනාහි විවෘත ලිං, වැව්, ඇලවල්, ඔයවල්, ජලාග, හා බැඩුම් සහිත ස්ථාන අසල නොතිබුයි.
- * ගොඩනැගිල්ල ප්‍රධාන දෙළංචුව ප්‍රධාන පාරට මූහුණලා තිබිය නොයුතුයි.
- * පරිග්‍රය සෙවන ලබා දෙන ගස් හා අලංකාරවන් ගාබයන්ගෙන්ද සමන්විත විය යුතුයි.
- * එහි වැළි හා ජල ක්‍රිඩා උපකරණ ස්ථාන ද ඕංචිල්ලා, නගින හා ලිස්සන බාහිර ක්‍රිඩා මෙවලම් තැබිය හැකි ස්ථාන ද ප්‍රමාණවත් තිබිය යුතුයි.

ගොඩනැගිලි

- * ගොඩනැගිල්ල ලමයාගේ සෞඛ්‍යය හා ආරක්ෂාවට ගැලපෙන පරිදි පිහිටා තිබිය යුතුයි.
- * ගොඩනැගිල්ල ස්ථීර බිම හා වහල ආදියෙන් යුතුව ස්ථීරවම ඉදි කළ යුතුයි.
- * ගොඩනැගිල්ල එක් ලමයෙකුට අවම වියෙන් වර්ග අඩු 20 ක් යන පදනම මත සෙල්ලම් කිරීමටත් ඉගෙන ගැනීමටත් ප්‍රමාණවත් තිම් ප්‍රමාණයක් තිබිය යුතුයි.
- * සැහැන තරමක ආලේකය හා වාකාශය තිබිය යුතු අතර වේගයෙන් හමනා සුළුගින් හා වැසි වතුරෙන් ආරක්ෂා කර ගැනීමේ ව්‍යුහයන්ද තිබිය යුතුයි.
- * දෙළංචු හා ජනේල් වලට වෙන් කර ඇති ඉඩ කඩ සම්පූර්ණ බිත්ති ප්‍රමාණයෙන් 1/7 ක කොටසක් ලෙස තිබිය යුතුයි.
- * ගොඩනැගිල්ල අරඹ බිත්ති වලින් යුතුව තිබේ නම් මත බිත්ති බිම මට්ටමේ සිට මිටරයක උසකින් තිබිය යුතු අතර අවවෙන් සහ වර්ෂාවත් ලමුන් ආරක්ෂා කර ගැනීමේ ව්‍යුහයන් ලබා දිය යුතුයි.
- * ලමුන්ගේ නිමැයුම් ඉදිරිපත් කිරීමට බිත්තියේ ප්‍රමාණවත් ඉඩ කඩ තිබිය යුතුයි.
- * ලෙප්ප පොත් හා ක්‍රිඩා උපකරණ හා ආරක්ෂා කළ යුතු අනෙක් මෙවලම්ද ගබා කිරීමට කාමරයක් තිබිය යුතුයි.
- * ආහාර පිසිමට මුළුතැන්ගේ පහසුකම් තිබිය යුතුයි.
- * එක් අසනීප හෝ විවේක කාමරයක් තිබිය යුතුයි.
- * බිත්ති සිත් ගන්වන සුළු වර්ණ සිතියම් ඇදිය යුතුයි.

ඡාහ හාණේඩ හා වෙනත් මෙවලම්

- * විශේෂයෙන් සාදන ලද මේස හා පුව
මේසයේ උස (ධිමි සිට අධි 2යි.)
පුවවේ උස (ඉදගන්නා තැන තෙක් අඩියයි, පිටුපස හාන්සිය ඉදගන්නා තැන සිට අඩියයි.)
- * ලමුන් නිදහසේ තම වැඩ කටයුතු වල තිරත වන ආකාරයට බිත්ති ගල් ලැඳ්ලක් තිබිය යුතුයි.
- * ගුරු මේස හා පුව (එක් ගුරුවරයෙකුට එකක් බැඳින්)
- * ප්‍රමාණවත් පැදුරු හා ඇතිරිලි
- * ලමුන්ගේ නිමයුම් ඉදිරිපත් කිරීමට පුවරුවක් තිබිය යුතුයි.
- * ලමුන්ගේ ඇස් මට්ටමට සෙල්ලම් හාණේඩ තැබිය හැකි රාක්ක හා අල්මාරි තිබිය යුතුයි.
- * දැන්වේම් පුවරුව
- * බාහිර හා අභාසන්තර සෙල්ලම් හාණේඩ, ප්‍රහේලිකා, පොත් හා සංඝිත උපකරණ
- * කේප්ප පිගන් වතුර බුලිය හා කැම වේලාවේ දී උපයෝගී කර ගන්නා අනෙක් මෙවලම් හෝ ආභාර පිසිමටත් වතුර ගැනීමටත් සුදුසු කටයුතු සලසා තිබුම්.
- * ලමුන් තම බැං සහ වතුර බොතල් හා තමන්ගේ අමතර ඇලුම් තැබිය හැකි තටුව හා කොකු.
- * ලමුන් විසින් හසුරුවිය හැකි කුඩා කොසු, ඉදල්, කසල බදුන් හා පාමිසි.

ජලය හා ප්‍රවිත්තාවය

- * පානීය ජලය සඳහා පහසුකම් (ලිං හෝ නල) උණු කර නිවන ලද ජලය රස් කිරීමේ පහසුකම් (බුලි හෝ මැටි බදුන්)
- * කුඩා ලමුන් සඳහා විශේෂයෙන් තනන ලද වැසි කිලි පහසුකම් ප්‍රමාණවත් ලෙස තිබිය යුතුයි. (අවම වශයෙන් ලමුන් 10 - 20 ට වැසිකිලි 02 ක්.) නළ ජලය නොමැති නම් ජලය රස්කර තබා ගැනීමට විශාල වැකියක් හා අත් සේදීමට සඛන්.
- * කැමට පෙර හා පසුව අත් සේදීමට සඛන් තබන තැනක් හා බාහිර සෙල්ලම් කිරීමෙන් පසු අත් කකුල් සෝදා ගැනීමට එක් තැනක්.
- * පිසිනය හා කසල බදුන් කසල ඉවත් කිරීමේ මාරුග හා කුම

ඡමා ප්‍රවර්ධන මධ්‍යස්ථාන උයාපදිංචි කිරීමට අවශ්‍ය ගුණාංශයන්

භාෂා පරිසරය හා පහසුකම්

පිහිටීම

- * පහසුවෙන් ලගා විය හැකි ලෙස තිබීම
- * ලමුන්ගේ සැලකිල්ල යොමු වන තුළුසු ස්ථාන හා ආයතනයන් වලට එහිට තිබිය යුතුයි. (මත් පැන්තල්, මාඟ හා මස් කඩ්)
- * ලමුන්හට අනතුරු ඇති කළ හැකි ස්ථාන වලට එහිට ආරක්ෂිත දුරක පිහිටා තිබීම. (විවෘත ලිං, වැව්, බැවුම්)
- * ලමුන්ගේ සෞඛ්‍යයට සුදුසු පරිදි තිබිය යුතුයි.

පරිග්‍රය

- * පරිග්‍රය වටා ආරක්ෂිත වැටවල් හා තාප්ප තිබිය යුතුයි.
- * ප්‍රධාන දොරටුව මනා ලෙස ආරක්ෂා කළ යුතුයි.
- * පරිග්‍රය වනාහි පිරිසිදුවෙන් හා වල් පැලැටි නොමැතිව තිබිය යුතුයි.
- * බාහිර සෙල්ලම් පිටිය සෙවනාතිව හා සම බිමකින්ද යුතුව තිබිය යුතුයි.
- * තැගීම්, පැනීම්, සම්බර, ඕංවිල්ලාව ආදි හිජාවනට සුදුසු ස්ථානයක් හා හාණේඩ සැහෙන ප්‍රමාණයක් තිබිය යුතුයි.

ගොඩනැගිල්ල

- * ස්ථිර ගොඩනැගිල්ල
- * එක් ලමයෙකුට අවශ්‍ය අවම ඉඩ ප්‍රමාණය වර්ග අඩු 20 සි.
- * සූලග හා ආලෝකය සැහෙන තරමක් තිබිය යුතුයි.
- * අර්ධ බිත්ති මිටරයක උසක් තිබිය යුතුයි.
- * බිත්ති විත්තාකරණීය අපුරෙන් වර්ණ තිත්ත ගසා තිබිය යුතුයි.
- * ගොඩනැගිල්ල මතා ලෙස නඩත්තු කළ යුතුයි.
- * ගොඩනැගිල්ල ප්‍රවර්ධන කටයුතු සඳහා පමණක් උපයෝගී කර ගත යුතුයි.
- * ගොඩනැගිල්ල වෙනත් අවශ්‍යතාවයන්ට උපයෝගී කර ගත්තත් ඒ තිසා ලමුන්ගේ සෙල්ලම් බඩු හා ඔවුන් කළ නිමැයුම්වලට කිසිම බාධාවක් ඇති නොවිය යුතුයි.

ලැබෙන පහසුකම්

- * ලමුන්ගේ නිමැයුම් වැඩ සටහන් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් බිත්ති, ලැබූ හෝ තට්ටු
- * කාර්යාලය කාමරයක්
- * ගබඩා කාමරයක්
- * මූල්‍යතැන් ගෙය
- * අසනීපත්‍ර දරුවාට අසනීප කාමරයක් හා ආරක්ෂිත ස්ථානයක්
- * ලමුන්ට සුදුසු වැසි කිළි සහ පාවිච්ච කිරීමට ජලය (ලමුන් දස දෙනෙකුට එක් වැසි කිළියක්)

ගෙහ හා ණ්‍යු, උපකරණ, පහසුකම්

- * ලමුන්ට ගැලපෙන සැහැල්පු ලිව්ලින් තහන ලද මේස හා පුව
- * ගුරු මේස හා පුව
- * ලිය කියවිලි තැබීමට අද්‍යාමාරි
- * ලමුන්ට අවශ්‍ය ගල්ලැලි
- * ඉගෙන ගන්නා හා සෙල්ලම් හා අන්ත්‍ර පෙනෙන මානයට තැබිය හැකි රාක්ක
- * පින්තුර හා පොත් හා ඒවා තබන ස්ථාන
- * ලමුන්ගේ නිමැයුම් ඉදිරිපත් කිරීමේ පහසුකම්
- * ආහාර සැකකීමටත් ආරක්ෂා කිරීමටත් යොදා ගන්නා ආම්පන්න, ආහාර වසා තැබෙන මෙවලම් හා ජලය රස් කර තැබීමට බඳුන්.
- * පානීය ජලය උණු කිරීමට හා එය රස් කිරීමට අවශ්‍ය පහසුකම්.
- * ලමුන් තමන්ගේ වතුර බෝතල් හා පොත් බැං තැබීමට රාක්ක හා කොකු.

පිරිසිදු කිරීමේ පහසුකම්

- * නළ/ලිදෙන් ජලය ලැබීම.
- * වැශිකිලියට ප්‍රමාණවත් ජල පහසුකම් තිබීම.
- * තීමට උණු කර තිවන ලද ජලය.
- * කැමට පෙර හා පසුව හා බාහිර සෙල්ලම් කිරීමෙන් පසු අන් සේදීමටත් වැශිකිලි හා විනයටත් ප්‍රමාණවත් ජලය තිබෙන ස්ථානයක්.
- * ඉවත්කළ යුතු දැ පිළිවෙළකට ඉවත් කිරීමේ උපනුම.

සෞඛ්‍ය නඩත්තුව හා පෝෂණය

- * ලමුන් අතර සෞඛ්‍ය සිරිත් විරිත් බිජිකළ යුතුයි.
- * ලමුන්ගේ පිරිසිදුව හා සෞඛ්‍ය පිළිබඳව දිනපතා සැලකිලිමත් වීම.
- * දිනපතා පෝෂණය සහිත ආහාර ලබා දිය යුතුයි.
- * ප්‍රමාණවත් බෙහෙන් ද්‍රව්‍ය අඩංගු ප්‍රථමාධාර පෙට්ටියක්.
- * ලමුන්ගේ සෞඛ්‍ය වාර්තාව පවත්වා ගෙන යාම.

ඉගෙන ගැනීම හා සෞඛ්‍ය පරිසරය

- * අසල පිහිටි පරිගුයන් හෝ පෙදෙස් ලමුන් නිරීක්ෂණය කිරීමටත් සොයා බැලීමේ හැකියාවන් වර්ධනය කිරීමටත් සුදුසු අයුරෙන් ගැනීම.
- * ලමුන් තහියම හා කණ්ඩායම් වශයෙන් සේල්ලම් කිරීමට ආරක්ෂා සහිත බාහිර පරිගුය.
- * බාහිර ක්‍රිඩා සඳහා අවබෝ මෙවලම් (දාඇ: ඔංවිල්ලාව, නගින කුඩා හා බිජ්‍යා ආදිය)
- * වැලි ජල ක්‍රිඩාවන්ට ඇවැසි සුදානම් තිබිය යුතුයි.
- * වැලි සේල්ලම් හා ජල ක්‍රිඩාවට තොයෙක් ප්‍රමාණවල්වල බුලි, රුප, හා සත්‍ය ප්‍රමාණයන් තිබිය යුතුයි.
- * ප්‍රමාණවත් අභ්‍යන්තර ඉගෙන ගැනීමේ මෙවලම් හා දැනුම හා ලමුන්ගේ හැකියාවන් අනුගමණය කිරීම, සහඟ ක්‍රියාත්මක වන තත්ත්වයක්, නැගී එන හැකියාවන් ආදිය බිජ්‍යා කිරීමට හැකි ලෙස තිබිය යුතු ය. ක්‍රිඩා කවය, පාරිසරික කවය, විනු කවය, සංගිත කවය, ජල කවය, වැලි කවය, හා අනෙක් ඉගෙන ගැනීමේ කවයන් තිබිය යුතුයි.
- * විශේෂ අවබෝතාවයන් ඇති ලමුන්හට ගැලපෙන පෙළඹවීම් හා අධ්‍යයන දැනුමද ලබා දීම.

මානසික හා සමාජය පරිසරය

- * ලමුන් බිඡ ගන්වන කේටු ආදි හාණ්ඩ තොමැති පරිසරයක්.
- * ලමුන් තම කැමැත්තෙන් තොරා ගන්නා ක්‍රියාවන්හි නිරතවීමේ තිදහස හා අවස්ථාවද ලබා දීය යුතුයි.
- * ඇදුම්, සපත්තු පැළදීම් තමාම කැමැත්තෙන් හා සතුවෙන් ද සමත් වන හැගීමෙන්ද ක්‍රියාවන් වල නිරතවීමටත් ඉගෙන ගැනීමේ කටයුතුවල අනෙක් අය මත තොරදි සිටීමට උපකාරීවීම.
- * ලමුන් එක්වී සේල්ලම් කිරීමටත් අනෙක් අයට උපකාර කිරීමටත් සම්පත් බෙදා ගැනීමටත් අනෙක් ලමුන්ගේ අවබෝතාවයන් හා අදහස් ගරු කිරීමටත් ප්‍රමාණවත් අවස්ථාවන් ලබා දීම.
- * අයිතින්, දේපළ හා පරස්පර වගකීම්, සතුව යන හැගීම් ගොඩනැගීම.

පරිපාලන තරාතිරම්

පෙර පාසලක් වනාහි කෙලෙස සංවිධානත්මකව හා කාර්යක්ෂමතාවයෙන් යුතුව පරිපාලනය කළ යුතු ද යන්න පරිපාලන තරාතිරම්වලින් සඳහන් කරනු ලබනවා, කාර්යක්ෂමතාවයෙන් යුතු සේවාවක් ලබා දීම සම්බන්ධව වර්ග කිපයක වාර්තාවන් පවත්වා ගෙන යාම, ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා පහසුකම් ලබාදීම අවබෝවේ.

පහත සඳහන් ලේඛන තිබිය යුතුයි :

- * ඇතුළුකිරීමේ ලේඛනය.
- * ලමුන්ගේ පැමිණීමේ ලේඛනය.
- * ගුරුවරුන්ගේ පැමිණීමේ ලේඛනය.
- * දෙමාපියන්ගේ රස්වීම් ලේඛනය හා වාර්තාව.
- * හඳුසි අවස්ථාවකී සම්බන්ධ විය හැකි හාරකුරුගේ ලිපිනයන් සහිත ලේඛනය.
- * ගුරුවරුන් හා නඩත්තු කරන අයගේ පොදුගලික තොරතුරු.
- * ලමුන්ගේ සෞඛ්‍ය වාර්තා.
- * ලමුන්ගේ ප්‍රගති වාර්තා.
- * හාණ්ඩ රේඛ්ටරු වාර්තා.
- * සිද්ධින් පිළිබඳ තොරතුරු රස් කරනා පොත.
- * මූල්‍ය කටයුතු පිළිබඳ වාර්තා.
- * වාර/වාර්ෂික වැඩ සටහන්.
- * කළමනාකරණ සහා රස්වීම් වාර්තා.

ආගමික පරිසරය

- * දෙමාපියන්ගේ කැමැත්තෙන් යුතුව ආගමික වතාවන්වලට සහභාගිවීම.
- * ආගමික වතාවන් සිදු කිරීම සඳහා සුදුසු සේරානයක් වෙන් කිරීම.
- * ආගමික උත්සව සටහන් කරන විශේෂ උත්සව.

නිලධාරී අවශ්‍යතාවයන්

නඩත්තු කරන අයවලුන් හා ගුරුවරුන්

- * සැම ලුම්න් 15 දෙනෙකුටම එක් නඩත්තු නිලධාරියෙක් හා ගුරුවරයෙක් සිටිය යුතුයි.
- * නඩත්තු නිලධාරියා හා ගුරුවරයා රුප පිළිගෙන ආයතනයක වසරක පෙර පාසල් අධ්‍යාපන බිජේලෝලා පූජාණුව ලබා ගෙන සිටිය යුතුයි.
- * අ.පො.ස. සාමාන්‍ය පෙළ හාජාවේ විශේෂ සාමර්ථයකින් යුතුව ගණිතය ඇතුළු විෂයන් 06 කින් ද, අ.පො.ස. උසස් පෙළ විෂයයන් 03 ක් ද සමත්වීය යුතු ය.
- * නඩත්තු නිලධාරියා හා ගුරුවරයා සේවා කාල පූජාණුවක් ලබා ගෙන සිටිය යුතුයි.

සහායක

- * ආහාර සැකකීම, කැම කා ඉවර වූ පසු පිරිසිදු කිරීම, ගොඩනැගිල්ල හා පරිග්‍රය පිරිසිදු කිරීම.

මධ්‍යියන් හා පරිපාලන සහය

- * කළමනාකරණ සහවක් තිබිය යුතුයි.

දෙශීක වැඩ සටහන්

- * සුහාපතා පිළිගැනීම, සෞඛ්‍ය කටයුතු.
- * ආගමික වතාවන්.
- * ගාරීරික සංවර්ධන ක්‍රියාවන්.
- * කෙටි විවේකයක්.
- * අභ්‍යන්තර ක්‍රියාවන්.
- * හාජාව, ගණිතය, පරිසරය, නිමැවුම්, සමාජ සිත ප්‍රඛුදුවීම, විත්ත ප්‍රබෝධය.
- * ආහාර වේලාව.
- * ඉගෙනීමේ මොළය හා එක්වූ නිදහස් ක්‍රිඩා.
- * කණ්ඩායම් ක්‍රිඩා/තනි ක්‍රිඩා.
- * සංගීතය, ගිතය, නාට්‍යය ආදිය මගින් රංගන හැඟීම් වර්ධනය කිරීම.
- * කතන්දර කිම්.
- * නැවත අවධාරණය කිරීම.
- * පවිත්‍රතාවය සුරෙකීම, පන්ති කාමරයේ පිළිවෙළ, හාංචි තිසි තැන්වල තැබීම.
- * ද්‍රව්‍ය අවසානයේ සුහ පැවීම.
- * නිවහට යාම.

ලියාපදිංචි අංකය : _____

(කාර්යාලිය උපයෝගිතාවයට)

ස්ථානය II

පෙරපාසල් ලියාපදිංචි කිරීමේ අයදුම් පත - 20.....

දිස්ත්‍රික්කය : _____,

අධ්‍යාපන කළාපය : _____,

අධ්‍යාපන කොට්ඨාසය : _____,

පෙර පාසල් නම : _____,

භාෂා මාධ්‍යය : _____,

ලිපිනය : _____,

ග්‍රාම සේවා වසම භා අංකය : _____,

මිට පෙරලියා පදිංචි කර ඇත්තම් ලියාපදිංචි අංකය : _____,

ලියාපදිංචි කළ ආයතනය : _____,

පෙර පාසල ආරම්භ කළ දිනය : _____,

ඕනෑම සංඛ්‍යාව : පිරිමි : _____, ගැහැණු : _____, සම්පූර්ණ සංඛ්‍යාව : _____,

වයස අවු. : 03 : _____, වයස අවු. 04 : _____, වයස අවු. 05 : _____,

පවත්වා ගෙන යන ආයතනය : _____,

සම්බන්ධ විය යුතු අයගේ නම : _____,

ලිපිනය : _____,

දුරකථන අංකය : _____,

ඉරුවිරුන්ගේ විස්තර

නම	වයස (අවුරුදු)	සේවා කාලය (අවුරුදු)	අධ්‍යාපන සුදුසුකම්		වැඩිහිටි දීමනාව රුපියල්	ගෙවන ආයතනය	දුරකථන අංකය
			O/L සමෙක්/අසෙක්	A/L සමෙක්/අසෙක්			
මෙමනවිය/මහත්මිය							

හොඟක සම්පත්

පෙර පාසලේ පෝෂිත පුදේ ග 1/2 km/1 km/2 km/.....km

ඉඩම : අයිති කුලියට

ඉඩමේ වපසරිය (පර්වස් : 1/2/3/4/ පර්වස් අක්කර

ගොඩනැගිල්ල : ස්ථීර තාවකාලික

ගොඩනැගිල්ලේ වපසරිය (වර්ග අඩවිලින්) :

* පහත සඳහන් කරුණු ලකුණු කරන්න

ඇත ✓, නැත X ඇත මෙම ප්‍රමිතියට නොමැත.

* පෙරපාසල් ගොඩනැගිල්ල පෙරපාසල් කටයුතු සඳහා පමණක් යොදා ගත යුතුව තිබේ.

* එක් ලමයෙකුට වර්ග අඩ් 20 කට නොඩු ඉඩ ප්‍රමාණයක් තිබේ.

* දෙළඹල් ජනේල් සම්පූර්ණ බිත්තිවල ප්‍රමාණයන් 1/7 ක් ව තිබේ.

* ආපදා පුදේශයන්, මත් පැන් හල්, වැට්, ඔයවල්, පොල ආදි සේවා අසල පිහිටීම.

* ආරක්ෂිත වැටවල් හා තාප්ප තිබේ.

* සෙවනැති ගස් ආශ්‍රිත සෙල්ලම් පිටියක් තිබේ.

* නැගීම, පැනීම, සමාන්තරව හා නැවුම් සඳහා උපකරණ තිබේ.

* දුන්වීම්, ලුමුන්ගේ නිමැයුම් ඉදිරිපත් කිරීමට පුවරු තිබේ.

* කාර්යාලිය, ගබඩා, මූල්තැන් ගෙය, අසනීප කාමර තිබේ.

* ලමුන් දස දෙනෙකුට එක් වැසිකිලියක් බැහින් තිබේ.

* උතු නිවා තබන ලද පානීය ජලය තිබේ.

* අත් සෝදා ගැනීමට හා වැසිකිලියට හාවතා කිරීමට ජල පහසුකම් තිබේ.

* ගුරුවරුන්ගේ සංඛ්‍යාවට අනුව පුවු හා මේස තිබේ.

* සිසුන්ගේ සංඛ්‍යාවට අනුව සුදුසු පුවු හා මේස තිබේ.

* ලිපි ලේඛන තැබීම සඳහා අල්මාරි හා රාක්ක තිබේ.

* සිසුන්ගේ සෙල්ලම් උපකරණ තැබීම සඳහා අල්මාරි හා රාක්ක තිබේ.

* සිසුන්හට බිත්තියේ සම් කරන ලද ගේඛලී තිබේ.

* ප්‍රමාධාර පෙට්ටියක් තිබේ.

* පෙර පාසලේ ගෙවන්තක් පිහිටුවා තිබේ.

ලෙපර පොත්

ගුරුවරුන් :-	පැමිණීමේ ලේඛනය	<input type="checkbox"/>
	පෙළද්‍රලික තොරතුරු	<input type="checkbox"/>
	තිවාත්‍රි ලේඛනය	<input type="checkbox"/>
	විෂය වැඩ සටහන	<input type="checkbox"/>
	වෙනත් වාර්තාවන්	<input type="checkbox"/>
ලමුන්ගේ :-	පැමිණීමේ ලේඛනය	<input type="checkbox"/>
	ලමුන්ගේ ප්‍රගති වාර්තාව	<input type="checkbox"/>
	ඇතුළත් කළ අයදුම් පත	<input type="checkbox"/>
	ඇතුළත් කරන ලෙපරය	<input type="checkbox"/>
	සෞඛ්‍ය වාර්තා ලෙපරය	<input type="checkbox"/>
වෙනත් :-	මුදල් සටහන් පොත	<input type="checkbox"/>
	භාණ්ඩ සටහන් පොත	<input type="checkbox"/>
	සිද්ධීන් සටහන් පොත	<input type="checkbox"/>
	කළමනාකරණ කමිටුවේ වාර්තාව	<input type="checkbox"/>
ගුරුවරුන් :-	ලමුන් පහලෝස් දෙනෙකුට එක් ගුරුවරයෙකු බැඳීන් තිබීම	<input type="checkbox"/>
	අ.පො.ස. (සා.පෙළ) සමත්ව තිබීම	<input type="checkbox"/>
	අ.පො.ස. (උ.පෙළ) සමත්ව තිබීම	<input type="checkbox"/>
	පෙරපාසල් අධ්‍යාපන බිජේලෝමා සමත්ව තිබීම	<input type="checkbox"/>

දිනය

නියාමකගේ අන්තර්

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ නිරද්‍රියය

නිරද්‍රිය කරමි/නොකරමි.

දිනය

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක

කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය

අනුමත කරමි/නොකරමි.

දිනය

කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක

(කාර්යාලීය උපයෝගිතාවයට)

පරිදිජ්‍යය I

පෙරපාසල් ආරම්භ කිරීමේ අයදුම් පත - 20.....

ଦ୍ୱାସ୍ତ୍ରିକ୍ଷମ୍ୟ : _____,

ଅଧ୍ୟାତ୍ମନ କଳାପଦ୍ୟ : _____,

අධ්‍යාපන කොට්ඨාසය : _____,

പേര് പാസ്സലേ നമ : _____,

ଶାଶ୍ଵତ ମାଧ୍ୟମ : _____,

ଲିପିନ୍ୟ : _____,

ଗ୍ରାମ ଦେଖିବା ପାଇଁ କିମ୍ବା ଲାଗୁ ହାତିଥିଲା : _____,

କିତ୍ତର ଜାତିକାରୀ : _____,

(අභ්‍ය වශයෙන් දිජ්‍යලතාවක් 15 ක්) : _____,

ଗେନ ଯିନ ଆଯତନାଯ : _____,

සම්බන්ධ විය යුතු අයගේ නම : _____,

ଲିପିନୟ : _____,

දුරකථන අංකය : _____,

ଭାରତୀୟ ପରିଚ୍ୟା

හොඹක සම්පත්

පෙර පාසලේ පෝෂිත පුද්ගල 1/2 km/1 km/2 km/.....km

ඉඩම : තුලියට

ඉඩමේ වපසරිය (පර්වස් : 1/2/3/4/ පර්වස් අක්කර

ගොඩනැගිල්ල : ස්ථීර තාවකාලික

ගොඩනැගිල්ලේ වපසරිය (වර්ග අඩිවලින්) :

* පහත සඳහන් කරුණු ලකුණු කරන්න

අඟු, නැත X ඇත මෙම ප්‍රමිතියට නොමැත.

* පෙරපාසල් ගොඩනැගිල්ල පෙරපාසලේ කටයුතු සඳහා පමණක් යොදා ගත යුතුව තිබේ.

* එක් උමයෙකුට වර්ග අඩි 20 කට නොඅඩු ඉඩ ප්‍රමාණයක් තිබේ.

* දෙරවල් ජනේල් සම්පූර්ණ බිත්තිවල ප්‍රමාණයන් 1/7 ක් ව තිබේ.

* ආපදා ප්‍රමේණයන්, මත් පැන් හල්, වැව්, මයවල්, පොල ආදි ස්ථාන අසල පිහිටීම.

* ආරක්ෂිත වැටවල් හා කාලේප තිබේ.

* සෙවනැති ගස් ආශ්‍රිත සෙල්ලම් පිරියක් තිබේ.

* නැගීම, පැනීම, සමාන්තරව හා නැවුම් සඳහා උපකරණ තිබේ.

* දුන්වීම්, ලමුන්ගේ තීමැයුම් ඉදිරිපත් කිරීමට පුවරු තිබේ.

* කාර්යාලිය, ගබඩා, මුළුනැන් ගෙය, අසනීප කාමර තිබේ.

* මුළුන් දස දෙනෙකුට එක් වැසිකිලියක් බැඳීන් තිබේ.

* උණු කර නිවා තබන ලද පානීය ජලය තිබේ.

* අත් සෝදා ගැනීමට හා වැසිකිලියට හාවතා කිරීමට ජල පහසුකම් තිබේ.

* ගුරුවරුන්ගේ සංඛ්‍යාවට අනුව පුවු හා මේස තිබේ.

* සිපුන්ගේ සංඛ්‍යාවට අනුව සුදුසු පුවු හා මේස තිබේ.

* ලියකියවිලි ලේඛන තැබීම සඳහා අල්මාරි හා තව්ව තිබේ.

* සිපුන්ගේ සෙල්ලම් උපකරණ තැබීම සඳහා අල්මාරි හා තව්ව තිබේ.

* සිපුන්හට බිත්තියේ සවී කරන ලද ගේලැලි තිබේ.

* ප්‍රමාධාර පෙවිචියක් තිබේ.

* පෙර පාසලේ ගෙවන්තක් පිහිටුවා තිබේ.

ඉහත කරුණු සත්‍ය බවත් මෙම ස්ථානයේ පෙර පාසලක් ආරම්භ කිරීම අවශ්‍ය බවත් සහතික කරන්නේම්.

.....
දිනය

.....
නියාමකගේ අන්සන

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ නිරදේශය

නිරදේශ කරම්/නොකරම්.

.....
දිනය

.....
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක

කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය

අනුමත කරම්/නොකරම්.

.....
දිනය

.....
කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක

සැපලේඛන III

පෙර පාසල් ගුරුවරුන් ලියාපදිංචි කිරීමේ අයදුම් පත - 20.....

1. දිස්ත්‍රික්කය :
2. අධ්‍යාපන කළාපය :
3. අධ්‍යාපන කොට්ඨාසය :
4. ග්‍රාම සේවා විසම හා අංකය :
5. පෙර පාසල් නම හා ලිපිනය :
6. පෙර පාසල් ගුරුවරයාගේ සම්පූර්ණ නම :
- (a) දෙමළෙන් (මිය/මෙය) :
- (b) ඉංග්‍රීසියෙන් (Mrs/Miss) :
7. තැපැල් ලිපිනය (පොදුගලික) :
8. සමාජ තත්ත්වය :- විවාහකයි/තනි/ඩිවෝස්/සේවාම් පුරුෂයා අහිමිවා
9. ජාතිය :- (ලංකා දෙමළ/සිංහල/මූස්ලිම්/වෙනත්)
10. ආගම :
11. මව බස :
12. ජාතික හැඳුනුම්පත් අංකය :
13. දුරකථන අංකය :
14. උපන් දිනය :

දිනය	මාසය	ඡාලුවුරුදු
15. 01.01.2015 දිනයේ වයස :

--

සේවා කාලය

අංකය	පෙරපාසල් නම	සිට	දක්වා	සේවා කාලය ඇඩුරුදු
1.				
2.				
3.				
4.				

සටහන : පත්‍රවීමේ ලිපිය ඇමුණිය යුතුයි.

16. අධ්‍යාපන සුදුසුකම්

(a) අ.පො.ස. (සා.පො)

1 වන පෙනී සිටීම

වසර විභාග අංකය :.....

අංකය	විෂය	ප්‍රතිඵල
01		
02		
03		
04		
05		
06		
07		
08		
09		
10		

2 වන පෙනී සිටීම

වසර විභාග අංකය :.....

අංකය	විෂය	ප්‍රතිඵල
01		
02		
03		
04		
05		
06		
07		
08		
09		
10		

(b) අධ්‍යාපන සුදුසුකම් අ.පො.ස. (උ.පො)

වසර විභාග අංකය :.....

අංකය	විෂය	ප්‍රතිඵල
01		
02		
03		
04		

17. අඩිරේක අධ්‍යාපන සුදුසුකම් ඇත්තම් ඒ පිළිබඳව සඳහන් කරන්න

අපාධි

.....

18. රෝගී හා සබඳ පුහුණු පිළිබඳ විස්තර

අංකය	ලබාගත් පුහුණුව	ලබාදුන් ආයතනය	වර්ෂය	ප්‍රතිඵල
1				
2				

සටහන : අධ්‍යාපන රෝගී හා සබඳ පුහුණු සහතික පත් ඇම්මිය යුතුයි.

19. පෙර පාසල පවත්වන ආයතනය (නිවැරදිව සඳහන් කළ යුතුයි) :-.....

20. ලබා ගන්නා වැටුප (රුපියලෙන්) :-.....

21. වැටුප ලබා දෙන ආයතනය :-.....

ඉහත සඳහන් සියලුම තොරතුරු නිවැරදි බව සහතික කරමි.

.....
දුරුවරයාගේ අත්සන

.....
කළමනාකරණ කමිටුවේ සභාපති/ලේකම්වරයාගේ අත්සන (රඛර් මුදාව)

ඉහත ද්‍රාන්තයන් නිවැරදි බව සහතික කරමි.

.....
දිනය

.....
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක

අනු අත්සන

.....
දිනය

.....
කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක

08 - 599